


10. කර්මාන්ත බද්ද අය කර ගැනීම - ගැලීම් සටහන





		මහේස්ත්‍රාත්වරයා වෙතින් කෙරෙන ඉල්ලීම අධිකරණයේ ගොනු කර ඒ පිළිබඳ දත්ත නඩු ලේඛනයේ සටහන් කිරීම
වගකීම: ආදායම් පරීක්ෂක		



නඩු දිනයේ දී අධිකරණයේ පෙනී සිටීම
වගකීම: ආදායම් පරීක්ෂක



අය කර ගත යුතු කර්මාන්ත බද්ද දඩයක් සේ සලකා ගෙවීමට නියම කිරීම
වගකීම: මහේස්ත්‍රාත්



		කර්මාන්ත බද්ද අය කර ගෙන ලදුපත නිකුත් කිරීම
වගකීම: ආදායම් පරීක්ෂක		



		කර්මාන්ත බද්ද අය කර ගැනීම පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරීට චාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීම
වගකීම: ආදායම් පරීක්ෂක		



		කර්මාන්ත බද්ද අය කර ගැනීම පිළිබඳ තොරතුරු ව්‍යාපාර බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීම
වගකීම: විෂය භාර නිලධාරී		

කාර්යසාධක
දර්ශකය



10. කර්මාන්ත බද්ද අය කර ගැනීම

1. හැඳින්වීම

(අ) බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත යම් කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබන තැනැත්තකුගෙන් බද්දක් නියම කර අය කර ගැනීමට, 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතෙන් මහා නගර සභාවලට ද, 255 අධිකාරය වන නගර සභා ආඥාපනතෙන් නගර සභාවලට ද සහ 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතෙන් ප්‍රාදේශීය සභාවලට ද බලතල පවරා දී ඇත. මේ යටතේ ඒ පළාත් පාලන ආයතන විසින් එහි බල ප්‍රදේශය ඇතුළත පවත්වා ගෙන යනු ලබන කර්මාන්ත මත බද්දක් නියම කර අය කර ගනු ලැබිය හැකි ය.

(ආ) යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර විකිණීම හෝ යම් භාණ්ඩ හෝ ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කාර්යය කර ගෙන යනු ලබන ස්ථානය සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අතුරු ව්‍යවස්ථාවකින් නියම කර නොමැති අවස්ථාවක, ඒ කර්මාන්තය නැතහොත් වෙළෙඳාම මේ බද්දට යටත් වේ.

2. නීතිමය අධිකාරය

(අ) 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247ආ වගන්තිය;

(ආ) 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165අ වගන්තිය; සහ

(ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය සමග කියවිය යුතු 150 වන වගන්තිය.

3. සුදුසුකම්

අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීමට නියම කර නොමැති හා භාණ්ඩ හෝ ද්‍රව්‍ය විකිණීමේ කාර්යයක නියුක්ත වන තැනැත්තකු මේ බද්ද ගෙවීමට යටත් වේ.

4. ගාස්තුව

(අ) කර්මාන්තය පවත්වා ගෙන යන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත මෙම බදු මුදලේ ප්‍රමාණය විචලනය වේ.

(ආ) ඒ කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම -

(iii) ඒ ස්ථානය මහා නගර සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

ස්ථානයේ වාර්ෂික වටිනාකම	බද්දේ ප්‍රමාණය
රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,	රු. 2,000.00
රු. 1,500.00 ඉක්මවන හා රු. 2,500.00 නො ඉක්මවන විට බද්ද,	රු. 3,000.00
රු. 2,500.00 ඉක්මවන විට බද්ද,	රු. 5,000.00

(iii) ඒ ස්ථානය නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයක් ඇතුළත පිහිටා ඇති විට,

ස්ථානයේ වාර්ෂික වටිනාකම	බද්දේ ප්‍රමාණය
රු. 750.00 නො ඉක්මවන විට බද්ද,	රු. 500.00
රු. 750.00 ඉක්මවන හා රු. 1,500.00 නො ඉක්මවන විට බද්ද,	රු. 750.00
රු. 1,500.00 ඉක්මවන විට බද්ද,	රු. 1,000.00

5. ඉදිරිපත් කළ යුතු ලේඛන.

මෙහි ඇමුණුමෙහි ආකෘතියට අනුව, නාගරික කොමසාරිස් / ලේකම් විසින් නිකුත් කරනු ලැබූ කර්මාන්ත පිළිබඳ බදු නිවේදනය.

සටහන: මේ ලේඛනය ඉදිරිපත් කිරීමට යම් තැනැත්තකුට නො හැකි වන අවස්ථාවක, ඉහත සඳහන් ආකාරයේ කර්මාන්තයක් තමන් විසින් පවත්වා ගෙන යනු ලබන බවත් තමන් ඒ කාර්ය කරනු ලබන ස්ථානයේ ලිපිනය කුමක් ද යන්න සභාවේ පෙරටු කාර්යාල නිලධාරියා දැනුවත් කිරීමෙන් මේ බද්ද හැකියාව ඇත.

6. කර්මාන්ත බද්ද අය කර ගැනීමේ පටිපාටිය.

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
ආදායම් ප්‍රභව සමීක්ෂණයේ දී හඳුනා ගෙන ඇති කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සඳහන් තැනැත්තන් වෙත කර්මාන්ත බදු නිවේදනය භාර දීම (ඇමුණුම)	සෑම වර්ෂයක ම මාර්තු මස 31 වන දිනට පෙර	ආදායම් පරීක්ෂක
අන්තර්ජාල පහසුකම මගින් බද්ද ගෙවිය හැකි අවස්ථාවක දී, මාර්ග ගත ක්‍රමය මගින් බද්ද ගෙවීම හෝ එවැනි පහසුකමක් නැති විට, පෙරටු කාර්යාලයට බද්ද ගෙවීම	නිවේදනයේ දින සිට දින 7 ක් ගත වීමට පෙර	බද්දට යටත් තැනැත්තා
බදු මුදල අය කර ගෙන ලද්දකින් නිකුත් කිරීම	එදින ම	පෙරටු කාර්යාල නිලධාරි
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීම	එදින ම	පෙරටු කාර්යාල නිලධාරි

7. කර්මාන්ත බද්ද නො ගෙවීමේ නෛතික ප්‍රතිවිපාක

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
නියමිත දින වන විට බද්ද ගෙවීම පැහැර හැර ඇති තැනැත්තන්ට ගණකාධිකාරීගේ / ලේකම්ගේ අත්සනින් බද්ද ගෙවීමට යටත් තැනැත්තාට සිහි කැඳවීමක් යොමු කිරීම	බද්ද ගෙවීමට නියමිත දින ඉකුත් වූ වහාම	විෂය භාර නිලධාරියා
සිහි කැඳවීමෙන් නියම කළ දින වන විටත් බද්ද නොගෙවූ තැනැත්තන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වෙත කෙරෙන ඉල්ලීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ අත්සන ලබා ගෙන ආදායම් පරීක්ෂක වෙත භාර දීම	සිහි කැඳවීමෙන් නියම කළ දිනය ඉකුත් වූ වහාම	විෂය භාර නිලධාරියා
මහේස්ත්‍රාත්වරයා වෙත කෙරෙන ඉල්ලීම අධිකරණයේ ගොනු කර දත්ත නඩු ලේඛනයේ සටහන් කිරීම	අත්සන් කළ ඉල්ලීම තමන් වෙත ලැබුණු වහාම	ආදායම් පරීක්ෂක
අධිකරණයේ පෙනී සිටීම	අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් දැනුම් දෙන දිනයේ	ආදායම් පරීක්ෂක
අය කර ගත යුතු බද්ද දඩයක් වශයෙන් අය කර ගැනීමට නියෝගය නිකුත් කිරීම		මහේස්ත්‍රාත්වරයා
බද්ද අය කර ගැනීම සහ ලද්දකින් නිකුත් කිරීම	අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් සමග ම	ආදායම් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ නම් කළ නිලධාරියා
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු විෂය භාර නිලධාරීට වාර්තා කර අධිකරණ තීන්දුව නඩු ලේඛනයේ සටහන් කිරීම	එදින ම	ආදායම් පරීක්ෂක
අය කර ගත් බද්ද පිළිබඳ තොරතුරු කර්මාන්ත බද්දට යටත් ස්ථාන පිළිබඳ ලේඛනයේ සහ කර්මාන්ත බදු ලේඛනයේ සටහන් කිරීම	ආදායම් පරීක්ෂකගේ වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළත	විෂය භාර නිලධාරි

- සටහන: 1. නොගෙවූ කර්මාන්ත බද්ද අය කර ගැනීම සඳහා ආදායම් පරීක්ෂක වෙත අධිකරණය සමග ක්‍රියා කිරීමට බලතල පවරා දීම නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ කාර්යය විය යුතු ය.
2. මහේස්ත්‍රාත්වරයා විසින් ආඥාව නිකුත් කිරීමෙන් පසුව බද්ද අය කර ගැනීම ඒ අවස්ථාවේ දී ම කිරීමට පහසු වන පරිදි, ලද්දත් පොතක් සමග වෙනත් නිලධරයකු අධිකරණයට යොමු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ අධිකරණයේ රෙජිස්ට්‍රාර් සමග සාකච්ඡා කර ඇති කර ගත යුතු ය.



20 වර්ෂය සඳහා කර්මාන්ත බදු නිවේදනය

මගේ අංකය:.....

20 දින

.....මහත්මා/මහත්මිය/මෙනෙවිය,

.....

.....

මහත්මයාණෙනි / මහත්මියනි / මෙනෙවියනි,

කර්මාන්ත පිළිබඳ බද්ද - 20 ... වර්ෂය

252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 247ආ / 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 165අ / 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 150 වන * වගන්තියෙන්සභාවට ලැබී ඇති බලතල ප්‍රකාර, ඒ ආඥාපනතේ / පනතේ * හෝ ඒ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නො වන්නා වූ කිසියම් කර්මාන්තයක් සභා බල ප්‍රදේශය ඇතුළත 20 වර්ෂයේ දී කර ගෙන යනු ලබන අවස්ථාවක, ඒ කර්මාන්තය කර ගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත කර්මාන්ත පිළිබඳ බද්දක් පනවා අය කිරීමටත්, ඒ බද්ද 20... අප්‍රේල් මස 30 වන දිනට පෙර සභාවට ගෙවිය යුතු බවටත්, සභාව විසින් සභා සම්මත කරනු ලැබ ඇති බව මෙයින් නිවේදනය කරමි.

02. ඔබ විසින් පවත්වාගෙන යනු ලබන මෙහි පහත විස්තර කර ඇති කර්මාන්තය සම්බන්ධයෙන් ඉහත බද්ද අදාළ වනු ඇත.

කර්මාන්තයේ;

(අ) ව්‍යාපාර නාමය:.....

(ආ) ස්වභාවය:.....

(ඇ) පරිශ්‍රයේ)දේපලෙහි වාර්ෂික තක්සේරු වටිනාකම) වාර්ෂික වටිනාකම: රු.....

03. ඉහත කී මහා නගර සභා ආඥාපනතේ 247ආ වගන්තියේ / නගර සභා ආඥාපනතේ 165අ වගන්තියේ ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තියේ, * (4) වන උප වගන්තියෙන්සභාවේ නාගරික කොමසාරිස් / ලේකම් වශයෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ කර්මාන්ත පිළිබඳ බද්දේ ප්‍රමාණය වන රු..... ක මුදල 20 අප්‍රේල් මස 30 වන දින පස්වරු 03.00 ට පෙර සභාවට ගෙවන ලෙස ඔබට මෙයින් නියම කරමි.

මෙයට - විශ්වාසී,

.....

නාගරික කොමසාරිස් / ලේකම්

.....සභාව

